



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

வளிமண்டலவியல் திணைக்களம்

Department of Meteorology

TP : 011 2686686

Fax : 011 2691443

E-mail : metnmc@gmail.com

Web : www.meteo.gov.lk

නිවේදන අංකය : 01

WW/O/22/11/09/01

වර්ණය : ඇමර්

තද සුළං සහ රළු මුහුදු පිළිබඳව අවවාදාත්මක නිවේදනය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය.

වලංගු කාලය - 2022 නොවැම්බර් 09 පෙ.ව. 11.30 සිට නොවැම්බර් 10 පෙ.ව. 11.30 දක්වා

2022 නොවැම්බර් 09 පෙ.ව. 11.30 ට නිකුත් කරන ලදී.

පොතු විල් සිට මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශය සඳහා


සැලකිලිමත් වන්න!

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින පහල වායුගෝලයේ කැළඹිලි තත්ත්වය ඉදිරි පැය 48 තුළදී තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරයි. එය වයඹ දෙසට බරව ගමන් කර ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයට ළඟා වීමට හැකියාව පවතී.

පොතු විල් සිට මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතියක් සමග විටින් විට ගිගුරුම් සහිත වැසි ඇති වීමේ ඉහල හැකියාවක් පවතී.

ඇතැම් ස්ථානවලට තද වැසි ඇතිවිය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමඟ සුළං වේගය ක්ෂණිකව (පැ.කි.මී. 60-70 පමණ) ඉහළ යාමට ඉඩ ඇති හෙයින් ඉහත ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතී.

ඉහත මුහුදු ප්‍රදේශ වල ධීවර සහ නාවික කටයුතු වල යෙදීමේදී මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.



මුහුදේ ස්වභාවය : නිසල (0-5)පැ.කි.මී ,සුමට (5-15)පැ.කි.මී, සාමාන්‍ය ස්වභාවයෙන් යුතු (16-28)පැ.කි.මී, මද රළු (29-37)පැ.කි.මී, තරමක් රළු (38-46)පැ.කි.මී, රළු (47-55)පැ.කි.මී, ඉතා රළු (56-74)පැ.කි.මී, දළ රළු (75-102)පැ.කි.මී, ඉතා දළ රළු 103 පැ.කි.මී ට වැඩි.



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

வளிமண்டலவியல் திணைக்களம்

Department of Meteorology

TP : 011 2686686

Fax : 011 2691443

E-mail : metnmc@gmail.com

Web : www.meteo.gov.lk

Bulletin No: 01

WW/O/22/11/09/01

COLOR: **Amber**

Strong Winds and Rough Seas Advisory

Issued by the Natural Hazards Early Warning Centre.

Valid from 11.30 a.m. 09 November 2022 to 11.30 a.m. 10 November 2022

Issued at 11.30 a.m. 09 November 2022.

For the sea areas extending from Pottuvil to Kankasanturai via Batticaloa and Trincomalee.


PLEASE BE AWARE

The Low-level atmospheric disturbance in the South-east of Sri Lanka is expected to develop further during the next 48 hours. It is very likely to move northwestwards towards Northern coast of Sri Lanka.

There is a higher chance of the occurrence of thundershowers associated with active cloudiness in the sea areas off the coast extending from Pottuvil to Kankasanturai via Batticaloa and Trincomalee.

The possibility for sudden roughness, associated with sudden increase of wind speed (**up to 60-70 kmph**) with thundershowers in the above given deep and shallow sea areas is high.

Naval and fishing communities are requested to be vigilant in this regard in the above sea areas.



මුහුදේ ස්වභාවය : නිසල - පැ.කි.මී(0-5), සුමට - පැ.කි.මී(5-15), සාමාන්‍ය ස්වභාවය - පැ.කි.මී(16-28), මද රළු - පැ.කි.මී (29-37), තරමක් රළු - පැ.කි.මී(38-46), රළු - පැ.කි.මී(47-55), ඉතා රළු - පැ.කි.මී(56-74), දළ රළු - පැ.කි.මී (75-102), ඉතා දළ රළු - පැ.කි.මී 103ට වැඩි.